

මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

පුවත්පත් නිවේදනය

ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෞකාව ඔක්සිජන් ටොන් 100ක් ශ්‍රී ලංකාවට රැගෙන එයි

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සටනට සහයෝගය දක්වමින් ඉන්දීය නාවික හමුදාවේ (INS) ශක්ති නෞකාව 2021 අගෝස්තු 22 වන දින විශාඛාපටිනම් සිට දුව වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් (බහාලුම් 5ක්) රැගෙන කොළඹට ළඟා විය. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට කඩිනම් ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය 27,500T නෞකාව මගින් මෙම විශාල ඔක්සිජන් තොගය ඉක්මනින් ශ්‍රී ලංකාවට සැපයීමට පියවර ගත්තේය. මේ සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාවේ සහය පිළිබඳව පසුගිය සතියේදී ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රධානීන් විසින් සාකච්ඡා කරන ලදී.

2. ඉන්දීය නාවික හමුදා නෞකාව පිටත් කර එවීම සමුද්‍ර සේතු-II මෙහෙයුම යටතේ සිදු කරන ලද්දකි. මෙමගින් දෙරටෙහි හමුදාවන් සහ වෙනත් විවිධ පාර්ශවකරුවන් අතර පවතින සහයෝගය පිළිඹිබු වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාව ද පැය කිහිපයකට පසු දුව වෛද්‍ය ඔක්සිජන් ටොන් 40ක් රැගෙන කොළඹට ළඟා විය.

3. මහ කොමසාරිස් ගෝපාල් බාගේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරු 2021 අගෝස්තු 23 වන දින INS ශක්ති නෞකාවේ අණදෙන නිලධාරීතුමාට උපහාරය පළ කළහ. වයිස් අද්මිරාල් උළුගේතැන්න මහතා ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් කරම්බර් සිං මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට බෙහෙවින් සහයෝගය දැක්වූ බව සඳහන් කළ අතර INS ශක්ති නෞකාව වෙනුවෙන් ඉන්දීය නාවික හමුදාවට සිය කෘතවේදීත්වය පළ කළේය. මෙහිදී මහ කොමසාරිස්තුමා විධිමත් සැපයුම් දාමය ප්‍රතිස්ථාපනය කරන අතරතුර මිත්‍රශීලී විදේශ රටවලට කොවිඩ්-19 වසංගතයට අදාළ හදිසි අත්‍යාවශ්‍ය බහාලුම් කඩිනමින් සැපයීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ “සාගර්

මෙහෙයුම” විසින් සිදු කරනු ලබන පුරෝගාමී මෙහෙය පිළිබඳව අවධාරණය කළේය.

4. අගෝස්තු 20-23 තුළ පමණක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුව වෛද්‍ය ඔක්සිජන් ටොන් 180ක් පැමිණි අතර තවත් ඔක්සිජන් නොග පැමිණීමට නියමිතය. INS ශක්ති නෞකාව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ ඔක්සිජන් සැපයුමක් සහතික කිරීම සඳහා හිස් බහාලුම් නැවතත් විශාඛාපවිනම් දක්වා රැගෙන යයි.

5. ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය පිළිබිඹු කරමින් ඉන්දිය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය MT නිව් ඩයමන්ඩ් සහ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවන්හි ගිනි නිවීම සහ ධීවර කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා INS සර්වේක්ෂක් නෞකාව මගින් කොළඹට ඔබ්බෙන් සමීක්ෂණ කටයුතු සිදු කිරීම වැනි ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ අර්බුදකාරී අවස්ථාවන්හිදී කඩිනමින් ප්‍රතිචාර දක්වා ඇත. එසේම කොවිඩ්-19 වසංගතයට එරෙහි ශ්‍රී ලංකාවේ සටන සඳහා ද ඉන්දියාව අත්‍යාවශ්‍ය වෛද්‍ය අයිතම සහ එන්නත් සැපයීම ආදී විවිධ අයුරින් සහයෝගය ලබා දේ.

කොළඹ
2021 අගෝස්තු 23